

වාර්ෂික වාර්තාව 2009/2010



සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගම

පටුන

පිටුව

දැක්ම සහ මෙහෙවර	3
සංස්ථාමය තොරතුරු.....	4
සභාපතිගේ සමාලෝචනය.....	5
ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය.....	6
විශේෂ මූල්‍ය සිදුවීම්.....	6
අධ්‍යක්ෂ මණ්ඩලය	10
අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව.....	10
මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම.....	11

දැක්ම

- ප්‍රසම්පාදනය සහ ව්‍යාපෘති සඳහා ආදර්ශවත් පහසුකම් සැපයීම මගින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම

මෙහෙවර

- බාහිර රහස්‍ය බව සහ අභ්‍යන්තර පාරදෘශ්‍යබව පවත්වා ගනිමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට, පොලීසියට සහ රජයට අයත් අනෙකුත් ආයතනවලට විදේශ රාජ්‍යයන්ට අයත් සංවිධාන සහ නිෂ්පාදකයන්ගෙන් කඩිනම් ආකාරයෙන් සීමිත සහ උපාය මාර්ගිකව වැදගත් හමුදා උපකරණ ප්‍රසම්පාදනය සඳහා පහසුකම් සැපයීම
- දේශීය ආරක්ෂක කර්මාන්තය ප්‍රවර්ධනය සහ එහි පර්යේෂණ සහ සංවර්ධනය සඳහා සහාය වීම
- ජාතික ආරක්ෂක ගමනාවන් සහිත ව්‍යාපෘති ආරම්භ කිරීමට/ සිදු කිරීමට භාරගැනීම සහ කළමනාකරණය කිරීම

සංස්ථාමය තොරතුරු

සමාගමේ නම	:	සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් සමාගම
තෛතික තත්ත්වය	:	සීමිත ආධිපත්‍ය සමාගමකි
ලියාපදිංචි කාර්යාලය	:	4 – 205, බී.එම්.අයි.සී.එච්, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
සංස්ථාගත කළ දිනය	:	2006 සැප්තැම්බර් 04
සමාගමේ ලියාපදිංචි අංකය	:	N(PBS) 1331
අධ්‍යක්ෂ මණ්ඩලය	:	එන්. පෙරේරා මහතා - සභාපති එල්. ආර්. ද සිල්වා මහතා - අධ්‍යක්ෂ වසන්ත ඒකනායක මහතා අධ්‍යක්ෂ එල්. එන්. ද සිල්වා චන්ද්‍රසේන මිය- අධ්‍යක්ෂ/ ලේකම් එස්. සේනාරත්න මහතා- අධ්‍යක්ෂ
ලේකම්	:	එල්. එන්. ද සිල්වා චන්ද්‍රසේන මිය 383, කෝට්ටේ පාර, රාජගිරිය. දුරකථන 011 – 2868793
විගණකවරු ගණකාධිකාරීවරු	:	බී. ආර්. ද සිල්වා සහ සමාගම (වරලත්) 22/4, විජය කුමාරතුංග මාවත, කොළඹ 05. දුරකථන : 011/4510368 / 011 – 4510268
බැංකුකරුවෝ	:	ලංකා බැංකුව නිදහස් චතුරස්‍ර ශාඛාව ටොරින්ටන් කොළඹ 07. දුරකථන : 011 – 2678073

2010 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගමේ වාර්ෂික වාර්තාව සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඉමහත් සතුටිනි.

රටෙහි සාමය උදාවීමත් සමගින්, හමුදාමය ක්‍රියාදාමයන් සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය සහ සාමය අමාත්‍යාංශය යටතේ ඇති ඒකකයක් වන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් ද සීමා කරන ලදී. මේ හේතුවෙන් අපගේ ආදායමේ සැලකිය යුතු ලෙස පහත වැටුණි.

මෙම වසර තුළදී පෙර වසරේ ඉපැයූ රු. මිලියන 105.5 ට සාපේක්ෂව පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය සඳහා භාණ්ඩ හා සේවා සැපයීම මගින් රු. මිලියන 40.7 ක ආදායමක් සමාගම උපයන ලදී. පෙර වසරේ ආදායම වූ රු. මිලියන 4.7 ට මෙම වසරේ රු. මිලියන 4.9 ක ශුද්ධ මෙහෙයුම් ලාභයක් සමාගම උපයා ගන්නා ලදී.

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ උපදෙස් අනුව ආරක්ෂක හමුදා සහ පොලිසිය සඳහා අවශ්‍ය සීමා පනවා ඇති අවි ආයුධ ප්‍රසම්පාදනය සඳහා පහසුකම් සැපයීම අප අඛණ්ඩව සිදු කරන ලද අතර ලබාදුන් එබඳු සේවා සඳහා පරිපාලන ගාස්තු දරන ලදී. පෙර වසර වලදීද සඳහන් කළ පරිදි ආරක්ෂක හමුදා සහ පොලිසිය සඳහා සැපයුම්දාම සහයෝගය සැපයීම හේතුවෙන් රජයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වූ අතර ආරක්ෂක හමුදා ප්‍රසම්පාදනයන්හි තෙවැනි පාර්ශ්වීය මැදිහත්වීම් අවම කරලීමට හැකි විය.

සමාගමේ කාර්ය සාධනයට දායක වූ ප්‍රධාන සාධකයන් වූ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දැක්ම, කාර්ය ශූරත්වය සහ සුක්ෂ්ම සැලසුම්කරණය වෙනුවෙන් එතුමාට මගේ අවංක ප්‍රසාදය පළකරමි. එසේම සිය විශේෂඥ දැනුම, මාර්ගෝපදේශනය සහ සහයෝගය වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහෝදර සාමාජිකයන්ටද සිය කැපවීම මගින් සමාගමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලබාදුන් කළමනාකරීත්වයට සහ සේවක මඩුල්ලටද මගේ හද පිරි ස්තූතිය ප්‍රකාශ කරමි.

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

ජයන්ත වික්‍රමසිංහ	ප්‍රධාන විධායක නිලධාරී
නිශාන්ත ද සිල්වා	ව්‍යාපෘති සහ මෙහෙයුම් ප්‍රධානි
එස්. මහින්දපාල	ප්‍රසම්පාදන පහසුකම් සහ මූල්‍ය ප්‍රධානි
ධම්මික ප්‍රනාන්දු	ප්‍රසම්පාදන පහසුකම් සහ සැපයුම් දාම ප්‍රධානි
උපුල් ගුණසේකර	ව්‍යාපෘති කළමනාකරු
දමිත ජයසේකර	ව්‍යාපෘති කළමනාකරු

විශේෂ මූල්‍ය සිදුවීම්

විස්තරය	2009/2010 රු. මිලියන	2008/09 රු. මිලියන	වෙනස%
ආදායම	40.71	105.45	(61.39)
දළ ලාභය	6.73	23.69	(71.59)
මෙහෙයුම් ලාභය (පොලී සහ බදුවලට පෙර ලාභය)	4.92	4.67	5.35
බදුවලට පෙර ලාභය	4.81	4.13	16.46
බදු	2.77	3.57	(22.41)
බදුවලින් පසු ලාභය	2.04	0.57	257.89
ජංගම නොවන වත්කම්	8.43	10.63	(20.70)
ජංගම වත්කම්	138.00	174.88	(21.09)
මුළු වත්කම්	146.43	185.51	(21.07)
මුළු ස්කන්ධ	93.30	97.00	(3.81)
ජංගම නොවන බැරකම්	1.33	0.76	75.00
ජංගම බැරකම්	51.80	87.74	(40.96)
ශුද්ධ වත්කම්	93.30	97.00	(3.81)
අනුපාත			
කොටසක් සඳහා ඉපැයුම්	9,930.00	2,756.00	260.30
කොටසක් සඳහා ශුද්ධ වත්කම්	455,121.95	473,170.73	(3.81)
ස්කන්ධ මත ලාභය	2.19	0.59	1.60
මුළු වත්කම් මත ලාභය	3.36	2.52	0.84
දළ ලාභ අනුපාතිකය	16.53	22.47	(5.93)
මෙහෙයුම් ලාභ අනුපාතිකය	12.09	4.43	7.66
ශුද්ධ ලාභ අනුපාතිකය	5.01	0.54	4.47
ජංගම වත්කම් අනුපාතය (කාල)	2.66	1.99	33.66

අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව

2010 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්තාව සමගින් විගණනය කරන ලද ගිණුම්ද ඒ පිළිබඳ ස්වාධීන විගණන වාර්තාවද අධ්‍යක්ෂ මණ්ඩලය සතුවින් ඉදිරිපත් කරයි.

වර්ෂය සඳහා සමාලෝචනය

අමාත්‍ය මණ්ඩලයේ ගරු අමාත්‍යවරුන්ගේ තීරණය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය තුළ සමාගම පහසුකම් සැපයූ ප්‍රසම්පාදන සඳහා රු. මිලියන 189 පරිපාලන ගාස්තු සඳහා හිමිකම් පාමින් නාම මාත්‍ර ඉන්වොයිස් නිකුත් කරන ලදී.

අදාළ සන්නද්ධ හමුදා විසින් වෙන් කරන ලද වැය ශීර්ෂ ප්‍රකාරව මෙම කාලසීමාව සඳහා ප.ස. මධ්‍යස්ථානයේ සේවා ගාස්තු ලෙස රු. මිලියන 40.7 ක් අපි පිළිගෙන ඇත්තෙමු.

රු. මිලියන 40.7 ක පිරිවැටුමක් වාර්තා කිරීමට සමාගමට හැකි විය. පෙර වසරේ ඉපැයූ රු. මිලියන 0.5 ට සාපේක්ෂව 2009 / 10 මූල්‍ය වර්ෂයේ ප්‍රතිඵල අනුව රු. මිලියන 2.035 ක බදු වලින් පසු ලාභයක් පෙන්වුම් කරයි. ලාභ වැඩිවීම සඳහා හේතුවූයේ ස්ථාවර තැන්පතු වත වූ පොලියයි.

ප්‍රධාන ක්‍රියාකාරකම්

හමුදාමය භාණ්ඩ සඳහා පහසුකම් සැපයීමෙන් ඔබ්බට ගොසින් ජාතික ආරක්ෂක ගමනාන්තවත් සහිත රාජ්‍ය ආරක්ෂාව ආශ්‍රිත ව්‍යාපෘති දක්වා සමාගමේ කටයුතු ව්‍යාප්ත විය. එම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.

- සිවිල් ව්‍යාපෘති සඳහා රාජ්‍ය - පුද්ගලික හවුල්කාරී බව
- දේශීය රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ කර්මාන්ත වැඩි දියුණු කිරීම සඳහා රජයේ ව්‍යාපෘති (ල.ලො.වෙ. සමාගමට අයත් සමාගමක් හරහා)
- රජය (ල.ලො.වෙ.ස. හරහා) සහ විදේශීය උපායමාර්ගික / තාක්ෂණික පාර්ශ්ව අතර ඒකාබද්ධ සමාගම්

ආයතනික පාලනය

උපාය මාර්ගික අරමුණු සකස් කිරීම, නායකත්වය සැපයීම සහ කළමනාකාරිත්වය අධීක්ෂණය ඇතුළුව සමාගම පරිපාලනය කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.

පිරිවැටුම

වසර සඳහා පිරිවැටුම රු. 40,706, 635 කි.

මූල්‍ය සාරාංශ	2009/ 10 රු.	2008/2009 රු.
ආදායම	40,706,635	105,452,938
විකුණුම් පිරිවැය	(33,977,382)	(81,766,238)
දළ ලාභය	6,729,253	23,686,699
අනෙකුත් ආදායම	34,231,834	15,445,822
පරිපාලන වියදම්	(36,039,754)	34,446,309
මෙහෙයුම් ලාභ / (අලාභය)	4,921,332	4,686,213
බදු වලින් පසු ලාභය	2,035,664	565,174

ප්‍රාග්ධන වියදම්

වසර තුළ ස්ථාවර වත්කම් අත් කර ගැනීම මත දැරූ මුළු ප්‍රාග්ධන වියදම, පෙර වසරෙහි රු. 3,772,209.82 ට සාපේක්ෂව රු. 2,251,088.79 ක් විය.

දේපල, පිරියත සහ උපකරණ

සමාගමේ දේපල, පිරියත සහ උපකරණ පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනයන්හි 08 වන සටහනෙහි පෙන්වනු ලබන අතර.

සංචිත

වසර තුළ ප්‍රාග්ධන සහ ආදායම් සංචිත හුවමාරු කිරීමේ ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශනයේ දක්වා ඇත.

පශ්චාත් ශේෂපත්‍ර සිදුවීම්

ගිණුම්වල ගැලපීම් හෝ හෙළිදරව් කිරීම් සිදුකිරීමට අවශ්‍ය තත්ත්වයන් ශේෂපත්‍ර දිනයෙන් පසුව මතුව නොමැත.

අධ්‍යක්ෂ මණ්ඩල කමිටු

අධ්‍යක්ෂ මණ්ඩලයේ පහත නම් සඳහන් සාමාජිකයන් විගණන කමිටුවේ සේවය කරන ලදී.

1. එම්. වසන්ත ඒකනායක මහතා (සභාපති)
2. ලලිත් ආර්. ද සිල්වා මහතා
3. සුදර්ශන සේනාරත්න මහතා

කොන්ත්‍රාත් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ බැඳියා

2010 මූල්‍ය වර්ෂය තුළ කොන්ත්‍රාත් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ කිසිදු බැඳියාවක් නොතිබුණි.

අධ්‍යක්ෂවරුන්ගේ ගාස්තු

වසර තුළ ගෙවන ලද අධ්‍යක්ෂවරුවරුන්ගේ ගාස්තුව රු. 340,000 ක් විය.

අධ්‍යක්ෂවරු කොටස් දැරීම

2010 මාර්තු 31 දායින් අවසන් වූ මූල්‍ය කාලසීමාව තුළ අධ්‍යක්ෂවරු සමසාගමේ කොටස් දරනු නොලැබීය.

විගණකවරු

පත් කරනු ලැබූ කාලසීමාව අවසන් වූ සහ යළි පත්වීමට සුදුසුකම් ඇති බි. ආර්. ද සිල්වා සහ සමාගම (වරලත් ගණකාධිකාරීන්) විගණකවරුන් ලෙස ඔවුන් යළි පත්කිරීමට සහ ඔවුන්ගේ පාරිශ්‍රමිකය නිශ්චය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට බලය පැවරෙන යෝජනාවක් වාර්ෂික මහා සභාවට ඉදිරිපත් කරනු ඇත.

2010 මාර්තු 31 දායින් අවසන් වසර සඳහා පාරිශ්‍රමිකය ලෙස බි. ආර්. ද සිල්වා විගණක සමාගමට රු.95,000/- ක් ගෙවන ලදී.

අධ්‍යක්ෂවරුන්ගේ දැනුමේ ප්‍රමාණයට විගණකට මෙහි ඉහත හෙළිදරව් කර ඇති සබඳතා හැරෙන්නට වෙන් කිසිදු සබඳතාවක් (විගණක ලෙස හැරුණු විට) සමාගම සමග නොමැත. එසේම විගණකට සමාගම කෙරෙහි කිසිදු බැඳියාවක් ද නොමැත.

අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සහ ඒ වෙනුවෙන්,

නිමල්. පෙරේරා මහතා
(සභාපති)

ආයතනික පාලන ප්‍රකාශය

සමාගමේ පාලනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු අතර පාලනයේදී කොටස් හිමියන්ගේ වගකීම වනුයේ අධ්‍යක්ෂවරුන් පත් කිරීම සහ යෝග්‍ය පාලන ව්‍යුහයක් පවතින බව සහතික කිරීමයි.

ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සිය සියලු ක්‍රියාකාරකම් වලදී ව්‍යාපාරික විශ්වාසනීයත්වය සහ වෘත්තීයභාවය සඳහා කැපව සිටී. එම කැපවීමේ කොටසක් ලෙස, ආයතනික පාලනයේ ඉහළම ප්‍රමිති සහ යහපත් පරිවෘත්තීය වර්ධනය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය සහයෝගය දක්වයි.

අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලයේ මූලික වගකීම වනුයේ සමාගමේ උපාය මාර්ගික අරමුණු සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය සැපයීම, ව්‍යාපාරයේ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මහ භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීමයි. (පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුව)

එසේම , නීති සහ රෙගුලාසි වලට අනුකූල වන්නා වූ ක්‍රියාමාර්ග මගින් කොටස්හිමියන් සහ පරිදි දරන්නන් සඳහා වටිනාකමක් නිර්මාණය කිරීම සහ අවංකත්වය, පාරදෘශ්‍යභාවය සාධාරණ ගනුදෙනු සහ වගවීමට ප්‍රතිලාභ ලබා දෙන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම ද අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්

අධ්‍යක්ෂ මණ්ඩලය මාසිකව රැස් වේ. අවශ්‍ය වූ විටකදී විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ද පවත්වනු ලැබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වන අතර සමාගමේ තීරණ ගැනීමේ ක්‍රියාදාමය කෙරෙහි බලපාන්නා වූ ස්වාධීන තීන්දු ගැනීමේ හැකියාව තිබේ.

මූල්‍ය වාර්තාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම

මූල්‍ය ප්‍රකාශනයන්ට අදාළව අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පහත ප්‍රකාශයෙනි දක්වා තිබේ. 2007 අංක 7 දරන සමාගම් පනතෙහි විධිවිධාන ප්‍රකාරව පිළියෙල කරනු ලැබූ මූල්‍ය ප්‍රකාශනයන්ට අදාළව විගණකවරුන්ගේ වගකීම විගණන වාර්තාවේ දක්වා තිබේ.

මූල්‍ය ප්‍රකාශ සමන්විත වනුයේ,

- (අ) මුදල් වර්ෂය අවසානයේදී සමාගමේ කටයුතු පිළිබඳ සත්‍ය හා සාධාරණ මතයක් ඉදිරිපත් කරන ශේෂ පත්‍රය සහ

(ආ) මුදල් වර්ෂය සඳහා සමාගමේ ලාභ සහ අලාභ පිළිබඳ සත්‍ය සහ සාධාරණ මතයක් ඉදිරිපත් කරන සමාගමේ ආදායම් ප්‍රකාශනය යන ප්‍රකාශයන්ගෙනි.

මූල්‍ය ප්‍රකාශ සකස් කර ඇත්තේ,

අ. සංගත ආකාරයෙන් තෝරාගෙන සහ ආදේශ කර ඇති යෝග්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ යම් ද්‍රව්‍යමය බැහැරවීමක් වේ නම් එය අනාවරණය කරමින් සහ විස්තර කරමින්, සහ

ආ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූල වෙමින්, සහ

ඇ. ගනුදෙනුවල ස්වරූපය සහ භාවාර්ථය නිසි අයුරින් පිළිබිඹු වන පරිදි සාධාරණ සහ ඥාණාන්විත තීන්දු සහ ඇස්තමේන්තු සිදු කරමින්, සහ

ඈ. සමාගම් පනත අනුව අවශ්‍ය තොරතුරු සපයමින් ය.

එසේම, මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ප්‍රචර්තන ව්‍යාපාර පදනම ආදේශ කිරීම සාධාරණීකරණය කරමින් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් සමාගම සතුව පවතින බව අධ්‍යක්ෂවරුන් සභහතික කිරීමද අවශ්‍ය වේ.

තවද, සමාගමේ මූල්‍ය තත්ත්වය, සාධාරණ නිරවද්‍යතාවයකින් යුතුව හෙළිදරව් කිරීම පිණිස ප්‍රමාණවත් ගිණුම් වාර්තා සමාගම පවත්වාගෙන යනු ලබන බව සහතික කිරීමටද අධ්‍යක්ෂවරුන්ට වගකීමක් තිබේ.

ඊට අමතරව, වංචා සහ වෙනත් අක්‍රමිකතා වැළැක්වීමේ සහ සොයා ගැනීමේ අරමුණු ඇතිව යෝග්‍ය අභ්‍යන්තර පාලන ක්‍රම පිහිටුවීම මගින් සමාගමේ වත්කම් ආරක්ෂා කරගැනීමට සාධාරණ ක්‍රියා මාර්ග ගැනීමෙහිලා අධ්‍යක්ෂවරු වගකිව යුතු වෙති.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමටත්, විගණකවරුන්ට සිය විගණන මතය ඉදිරිපත් කිරීමට හැකියාව ලබා දෙනු ඇතැයි ඔවුන් සලකනු ලබන ඕනෑම පියවර ගැනීමට සහ ඕනෑම පරීක්ෂණයක් පැවැත්වීමට හැකි සෑම සහායක්ම අධ්‍යක්ෂවරුන් සැපයිය යුතුය. මෙම ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි තම වගකීම් නිසි අන්දමින් ඉටු කර ඇති බව අධ්‍යක්ෂකවරුන්ගේ මතය වේ.

අනුකූලතා වාර්තාව

සිය උපරිම දැනුම අනුව සමාගම විසින් ගෙවිය යුතු සියලු බදු, තීරු බදු සහ අයබදු, සමාගමේ සියලු සේවකයන් වෙනුවෙන් සහ අදාළව ගෙවිය යුතු සියලු දායක මුදල් අයබදු සහ බදු සහ ශේෂපත්‍ර දිනට සමාගම විසින් ගෙවිය යුතු සහ ගෙවීමට නියමිතව තිබූ අනෙකුත් සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් ගෙවා ඇති බව අධ්‍යක්ෂකවරු සනාථ කරයි.

බී. ආර්. ද සිල්වා සහ සමාගම
වරලත් ගණකාධිකාරීවරු

පුද්ගලිකයි රහසිගතයි

සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගමේ සාමාජිකයන් වෙත
ඉදිරිපත් කරන ස්වාධීන විගණන වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශ පිළිබඳ වාර්තාව

2010 මාර්තු 31 දිනට ශේෂපත්‍රය සහ ආදායම් ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා අයිතිය වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ පිටු (1) සිට (16) දක්වා විස්තර කර ඇති වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ සටහන් වලින් සමන්විත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගමෙහි, මේ සමග ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන අප විසින් විගණනය කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශ පිළිබඳ කළමනාකාරිත්වයේ වගකීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ හා සාධාරණව ඉදිරිපත් කිරීමේ වගකීම කළමනාකාරිත්වය සතු වේ. එසේම වංචා හෝ වැරදි හේතුවෙන් සිදුවන ද්‍රව්‍යමය දූෂ්ප්‍රකාශ වලින් තොරව මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට සහ සාධාරණ අන්දමින් ඉදිරිපත් කිරීමට අදාළ අභ්‍යන්තර පාලන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම, යෝග්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරාගැනීම සහ යොදාගැනීම සහ අදාළ තත්ත්වයන් යටතේ සාධාරණ ගිණුම්කරණ ඇස්තමේන්තු සෑදීම මෙම වගකීමට අයත් වේ.

3. විගණනයේ විෂයපථය සහ මතය ප්‍රකාශ කිරීමේ පදනම

අපේ වගකීම වනුයේ අපගේ විගණනය පදනම් කරගෙන මෙම මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අපගේ මතය ප්‍රකාශ කිරීමයි. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව අපගේ විගණනය සිදු කළෙමු. මූල්‍ය ප්‍රකාශ, ද්‍රව්‍යමය දූෂ්ප්‍රකාශයන්ගෙන් තොර ද යන්න පිළිබඳව සාධාරණ සහතිකයක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කිරීම මෙම ප්‍රමිතීන් අනුව අවශ්‍ය වේ.

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් මුදල් ප්‍රමාණ සහ අනාවරණය කිරීම් තහවුරු කරන පරීක්ෂණ පදනම් සාක්ෂි පරීක්ෂා කිරීම විගණනයට අයත් වේ. එසේම යොදාගත් ගිණුම්කරණ මූලධර්ම සහ කළමනාකරණය විසින් කරන ලද වැදගත් ඇස්තමේන්තු තක්සේරු කිරීමට මෙන්ම සමස්ත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ඇගයීම ද විගණනයට ඇතුළත් වේ.

එබැවින්, අපගේ මතය සඳහා සාධාරණ පදනමක් අපගේ විගණනය සපයන බව අපගේ විශ්වාසයයි.

4 මතය

අපගේ මතය අනුව, සමාගම විසින් 2010 මාර්තු 31 දිනෙන් වසරේ වන වර්ෂය සඳහා නිසි ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන ගොස් ඇති අතර ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව 2010 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා මූල්‍ය ප්‍රකාශ මගින් සමාගමේ කටයුතු පිළිබඳව සහ එදින අවසන් වූ වර්ෂය සඳහා එහි ලාභ සහ මුදල් ප්‍රවාහ පිළිබඳ සත්‍ය හා සාධාරණ මතයක් ලබා දෙයි.

5 වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

මෙම මූල්‍ය ප්‍රකාශ 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 (2) වගන්තියේ අවශ්‍යතා සමග ද අනුකූල වේ.

බී. ආර්. ද සිල්වා සහ සමාගම
වරලත් ගණකාධිකාරීවරු
කොළඹ 05.

දිනය : 2010/11/05

සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් සමාගම

ආදායම් ප්‍රකාශය

<u>2010 මාර්තු 31 දායින් අවසන් වසර සඳහා</u>		<u>2008/2009</u>	
	සටහන්	රු. ශත	රු. ශත
ආදායම	(3)	40,706,635.21	105,452,938.03
විකුණුම් පිරිවැය		<u>(33,977,382.45)</u>	<u>(81,766,238.21)</u>
දළ ලාභය		6,729,252.76	23,686,699.82
අනෙකුත් මෙහෙයුම් ආදායම	(4)	12,011,472.00	15,445,822.37
පෙර වසරෙහි වැඩිපුර සැපයූ ව්‍යාපෘති වියදම		<u>22,220,361.97</u>	<u>-</u>
		40,961,086.93	39,132,522.00
පරිපාලන වියදම		<u>(36,039,754.62)</u>	<u>(34,446,309).00</u>
මෙහෙයුම් ලාභ.	(5)	4,921,332.31	4,686,213
මූල්‍ය පිරිවැය	(6)	113,844.76	(554,947)
සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් ලාභය / (අලාභය) - බදුවලට පෙර		4,807,487.55	4,131,266
බදු ගෙවීම්		<u>(2,771,823.00)</u>	<u>(3,566,091.74)</u>
සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් ශුද්ධ ලාභය/(අලාභය) - බදුවලට පසු		<u>(2,035,664.55)</u>	<u>(565,174)</u>
කොටසකට ඉපැයුම් - මූලික	(7)	<u>9,930.07</u>	<u>2,756.95</u>

සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් සමාගම

2010 මාර්තු 31 දිනට ශේෂ පත්‍රය

			2009.03.31
වත්කම්	සටහන්	රු. ශත	රු. ශත
<u>ජංගම නොවන වත්කම්</u>			
දේපල, පිරිසිදු සහ උපකරණ	(8)	<u>8,433,647.65</u>	<u>10,626,639</u>
		<u>8,433,647.65</u>	<u>10,626,639</u>
<u>ජංගම වත්කම්</u>			
ආයෝජන	(9)	72,465,385.04	103,352,952
වෙළඳ සහ අනෙකුත් ලැබීම්	(10)	59,477,943.12	66,387,252
අයකර ගත යුතු ආදායම් බදු	(11)	5,214,783.49	5,092,643
මුදල් සහ මුදලට සමාන දෑ	(12)	<u>835,748.08</u>	<u>46,422</u>
මුළු වත්කම්		<u>137,993,859.73</u>	<u>194,879,269</u>
ස්කන්ධ සහ බැරකම්		<u>146,427,507.38</u>	<u>185,505,908</u>
ප්‍රකාශිත ප්‍රාග්ධනය	(13)	2,050.00	2,050
මූලික ප්‍රාග්ධනය	(14)	100,000,000.00	100,000,000
සමුච්චිත ලාභය / (අලාභය)		<u>(6,703,774.53)</u>	<u>(3,000,720)</u>
මුළු ස්කන්ධ		93,928,275.47	97,001,330
<u>ජංගම නොවන බැරකම්</u>			
පාරිතෝෂිත සඳහා ප්‍රතිපාදන	(15)	1,331,562.50	762,250
<u>ජංගම බැරකම්</u>			
වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ	(16)	48,053,389.78	85,832,171
ලංකා බැංකුව ගි.අ. 5960696		<u>3,477,279.63</u>	<u>1,910,156</u>
මුළු ස්කන්ධ සහ බැරකම්		<u>146,427,507.38</u>	<u>185,505,908</u>

මෙම මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතා හා අනුකූල වේ.

මූල්‍ය ප්‍රධානි

මෙම මූල්‍ය ප්‍රකාශය පිළියෙල කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වගකීම දරයි.
අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සහ වෙනුවෙන් අත්සන් කරනු ලැබුයේ,

අත්සන

නම

අධ්‍යක්ෂවරු : 1. එච්. එස්. ඒ. සේනාරත්න
2. ඩබ්. ඒකනායක

අධ්‍යක්ෂ මණ්ඩලය විසින්

අනුමත කළ දිනය

පිටු අංක 05 සිට 16 දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් මූල්‍ය ප්‍රකාශයේම
අත්‍යවශ්‍ය කොටසක් වන්නේය.

ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගම

අයිතිය වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය

2010 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා

	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු. ශත	මූලික ප්‍රාග්ධනය රු. ශත	සමුච්චිත ලාභය / (අලාභය) රු. ශත	එකතුව රු. ශත
2008 මාර්තු 31 දිනට ශේෂය	2,050.00	100,000,000.00	(3,565,894.74)	96,436,155.26
වසර සඳහා ලාභය	-	-	565,174.79	565,174.79
2009 මාර්තු 31 දිනට ශේෂය	2,050.00	100,000,000.00	(3,000,719.95)	97,001,330.05
පෙර වසර සඳහා ගැලපුම්(සටහන 18)		-	(5,738,719.13)	(5,738,719.13)
වසර සඳහා ලාභය			2,035,664.55	2,035,664.55
2010 මාර්තු 31 දිනට ශේෂය	2,050	100,000,000	(6,703,774.53)	93,298,275.47

ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගම

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2010 මාර්තු 31 වැනි දිනට අවසන් වර්ෂය සඳහා

	2007/2008	
	රු.	රු.
<u>මෙහෙයුම් කටයුතු වලින් මුදල් ප්‍රවාහ</u>		
ආදායම් බදු වියදම්වලට පෙර සහ අති විශේෂ අයිතමයන්ගෙන් ශුද්ධ ලාභය	4,807,488	4,131,266
<u>ගැලපීම්</u>		
ක්ෂය වීම්	4,414,080	4,572,434
මූල්‍ය පිරිවැය	113,845	554,948
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් සඳහා ප්‍රතිපාදන	569,313	762,250
ලැබූ පොළිය	(12,011,472)	(15,443,476)
කාරක ප්‍රාග්ධන වෙනසකට පෙර මෙහෙයුම් ලාභය/(අලාභය)	(2,706,746)	(5,422,577)
වෙළඳ සහ වෙනත් ලැබිය යුතු (වැඩිවීම) / අඩුවීම	(1,723,375)	(42,312,087)
වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ වැඩිවීම / (අඩුවීම)	(37,778,782)	46,121,300
මෙහෙයුම් වලින් උත්පාදිත මුදල්	41,578,903	(1,613,364)
ගෙවනු ලැබූ මූල්‍ය වියදම්	(113,845)	(554,947)
මෙහෙයුම් කටයුතුවලින් ශුද්ධ මුදල්	(41,692,748)	(2,168,311)
<u>ආයෝජන කටයුතුවලින් මුදල් ප්‍රවාහ</u>		
දේපල, පිරිසත සහ උපකරණ අත් කර ගැනීම	(2,251,089)	(3,772,210)
ලැබුණු පොළිය	12,011,472	15,443,476
ආයෝජන අත් කර ගැනීම	30,887,567	(26,808,988)
ආයෝජන කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහ	40,647,950	(15,137,722)
<u>මූල්‍ය කටයුතු වලින් මුදල් ප්‍රවාහ</u>		
ප.සම. ව්‍යාපෘතිය යටතේ ගෙවිය යුතු	-	-
මූල්‍ය කටයුතුවලින් ශුද්ධ මුදල් ප්‍රවාහ	-	-
මුදල් හා මුදලට සමාන දෑ ශුද්ධ වැඩිවීම / (අඩුවීම)	(1,044,798)	(17,306,033)
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදලට සමාන දෑ	(1,863,734)	15,442,299
වර්ෂය අවසානයේදී මුදල් හා මුදලට සමාන දෑ	(2,908,532)	(1,863,734)
<u>මුදල් හා මුදලට සමාන දෑ විශ්ලේෂණය</u>		
බැංකුවේ ඇති මුදල් - වාසිදායක	(3,744,280)	(1,910,156)
අතැති මුදල්	835,748	46,422
	<u>2,908,532</u>	<u>1,863,734</u>

ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගම මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2010 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා

1. ආයතනික තොරතුරු

1.1 පොදු

සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජිස් සමාගම (“සමාගම”) ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරනු ලැබූ සහ එහි නිත්‍ය වාසය ඇති ආධිනතා සීමාසහිත සමාගමකි. සමාගමේ ලියාපදිංචි කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 4 – 205 හි වන අතර ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයද එම ස්ථානයේම පිහිටා ඇත.

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම්වල ස්වභාවය

වසර තුළදී සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරකම් වූයේ යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සඳහා උපකරණ සහ සේවා ප්‍රසම්පාදනයයි.

1.3 පිටු අංක (5) සිට (16) දක්වා ඇති මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන් මූල්‍ය ප්‍රකාශවල අත්‍යවශ්‍ය කොටසකි.

1.4 සේවක සංඛ්‍යාව

වසර අවසානයේදී සේවක සංඛ්‍යාව 21 ක් විය.

2. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සාරාංශය

2.1 සාමාන්‍ය ප්‍රතිපත්ති

2.1.1 පිළියෙල කිරීමේ පදනම

2010 මාර්තු 31 දිනට සමාගමේ ශේෂ පත්‍රය, ආදායම් ප්‍රකාශය, අයිතිය වෙනස්වීම සහ මුදල් ප්‍රවාහය සමගින් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් (මූල්‍ය ප්‍රකාශ) ශ්‍රී ලංකාවේ අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් සමග හැකි සෑම ආකාරයකින්ම අනුකූල වේ.

ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කර ඇති මෙම මූල්‍ය ප්‍රකාශ ඓතිහාසික පිරිවැය පදනමින් ඉදිරිපත් කර ඇත.

ප්‍රවර්තන ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව පැවතීමට සමාගමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය ඇගයීමක් සිදු කර ඇති අතර ඇවර කිරීමට හෝ වෙළඳ කටයුතු නැවැත්වීමට ඔවුන් අදහස් නොකරයි.

2.1.2 සන්නද්‍යාත්මක තොරතුරු

සමාගම විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති සංගතව ආදේශ කර තිබේ.

2.1.3 විදේශ ව්‍යවහාර මුදල් පරිවර්තන

සියලු විදේශ විනිමය ගනුදෙනු, ගනුදෙනු කළ දිනයන්ට අදාළ විනිමය අනුපාතයෙන් වාර්තාකරණ මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරනු ලැබේ. විදේශ මුදලින් අභිධාන කර ඇති මුදල් වත්කම් සහ බැරකම් වසර අවසානයේ පවතින විදේශ විනිමය අනුපාතය භාවිතා කරමින් ශ්‍රී ලංකා රුපියල් වලින් සමාන මුදලට පරිවර්තනය කරනු ලැබේ. මුදල් නොවන වත්කම් සහ බැරකම්, වටිනාකම් නිශ්චය කරන අවස්ථාවේ පැවති විනිමය අනුපාත යොදාගනිමින් පරිවර්තනය කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ලාභ සහ අලාභ සඳහා ආදායම් ප්‍රකාශයේ හේතු දක්වා ඇත.

2.1.4 බදුකරණය

(අ) ජංගම බදු

ආදායම් බදු ප්‍රතිපාදන පදනම්ව ඇත්තේ, මූල්‍ය ප්‍රකාශ වල වාර්තා කර ඇති පරිදි සහ දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ගණනය කර ඇති ආදායම් සහ වියදම් මූලිකාංග මතය.

2.1.5 ණය ගැනුම් පිරිවැය

ණය ගැනුම් පිරිවැය, ඒවා දරන ලද කාලසීමාවේ වියදමක් සේ පිළිගනු ලැබේ.

2.1.6 විලම්භිත වියදම්

එක් මූල්‍ය වර්ෂයකට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභය හෝ සබඳතාවක් ඇති යැයි සලකනු ලබන වියදම් විලම්භිත වියදම් ලෙස වර්ගීකරණය කර තිබේ. එබඳු වියදම් සරල රේඛීය පදනමින් එය අදාළ වන කාල සීමාවෙන් කපා හරිනු ලැබේ.

2.2 වත්කම් තක්සේරුව සහ ඒවායේ මැනුම් පදනම්

2.2.1 වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ

බොල් සහ අඩමාන ණය සඳහා ප්‍රතිපාදන වල මුළු ප්‍රමාණය උපලබ්ධි කිරීමට ඒවා ඇස්තමේන්තු කර ඇති ප්‍රමාණයන්ගෙන් වෙළඳ ලැබිය යුතු දෑ සටහන් කර තිබේ.

2.2.2 මුදල් හා සමාන දෑ

මුදල් හා මුදලට සමාන දෑ අර්ථ දක්වා ඇත්තේ දන්නා ලද මුදල් ප්‍රමාණයට පහසුවෙන් පරිවර්තය සහ වටිනාකම වෙනස්වීමේ නොසැලකිය හැකි අවදානමක් සහිත අතැති මුදල්, ඉල්ලුම් තැන්පතු සහ කෙටිකාලීන ඉහළ ද්‍රවශීල ආයෝජන ලෙස ය.

මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කාර්යයන් සඳහා මුදල් හා මුදලට සමාන දෑ අතැති මුදල් සහ නොගෙවූ බැංකු අයිතවලින් ශුද්ධ වූ බැංකු තැන්පතු වලින් සමන්විත වේ. කෙටි කල්පිරීම් සහිත ආයෝජන, එනම් අත් කරගත් දිනයේ සිට මාස තුනක් හෝ ඊට අඩු ආයෝජන ද මුදලට සමාන දෑ ලෙස සලකනු ලැබේ.

2.2.3 දේපල, පිරියත සහ උපකරණ

(අ) පිරිවැය

දේපල, පිරියත හා උපකරණ වාර්තා කරනු ලබන්නේ සමුච්චිත ක්ෂයවීම් අඩු කර පිරිවැයටය.

(ආ) පිරිවැය සහ තක්සේරුව

සියලු දේපල, පිරියත සහ උපකරණ අයිතමයන් මූලිකම පිරිවැය අනුව සටහන් කරනු ලැබේ. දේපල, පිරියත හා උපකරණ අයිතම පසුව ප්‍රත්‍යාගණනය කිරීමේදී, එබඳු වත්කම්වල සමස්ත පංතියම ප්‍රත්‍යාගණනය කරනු ලැබේ. ශේෂ පත්‍ර දිනයට, ඒවායේ ධාරණ මුදල් ප්‍රමාණයන් ඒවායේ සාධාරණ වටිනාකමින් ද්‍රව්‍යමය ලෙස වෙනස් නොවන බවට වග බලාගැනීම සඳහා ප්‍රමාණවත් සවිධිතාවකින් ප්‍රත්‍යාගණන සිදු කරනු ලැබේ. පිරිවැය අනුව වටිනාකම තක්සේරු කළ වත්කමක් ලෙස පළමුව පිළිගැනීමෙන් පසු, ප්‍රතිතක්සේරු කරනු ලැබූ දේපල, පිරියත හා උපකරණ ඒවායේ තදනන්තර ක්ෂයවීම් අඩු කර ප්‍රතිතක්සේරු කළ මුදල් ප්‍රමාණයට පවත්වාගෙන යනු ලැබේ. අනෙකුත් සියලු දේපල, පිරියත සහ උපකරණ ක්ෂයවීම් අඩු කර ඓතිහාසික පිරිවැයට සඳහන් කරනු ලැබේ.

(ඇ) පුනස්ථාපන පිරිවැය

මූලිකම තක්සේරු කරනු ලැබූ කාර්යසාධන ප්‍රමිතියෙන් අපේක්ෂා කළ අනාගත ආර්ථික ප්‍රතිලාභ යථා තත්ත්වයට පැමිණවීම හෝ පවත්වාගෙන යාම පිණිස දේපල, පිරියත සහ උපකරණ අළුත්වැඩියා කිරීමට හෝ නඩත්තු කිරීමට දරන ලද වියදම, එලෙස වියදම දැරූ අවස්ථාවේ වියදමක් ලෙස පිළිගනු ලැබේ.

(ඈ) ක්ෂයවීම්

ක්ෂයවීම් සඳහා ප්‍රතිපාදනය ගණනය කර ඇත්තේ සියලු දේපල, පිරියත සහ උපකරණවල පිරිවැය හෝ වටිනාකම මත සරල රේඛීය පදනම යොදාගනිමිනි. යොදාගත් ප්‍රධාන වාර්ෂික අනුපාත වනුයේ :

ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	20%
කාර්යාල උපකරණ	20%
මෝටර් රථ වාහන	25%
කො. තා. උපකරණ සහ උපාංග	25%
අභ්‍යන්තර අලංකරණ	50%

ප්‍රතිශෝධිත ශ්‍රී.ලං.ගි.ප්‍ර. 18: දේපල, පිරියත සහ උපකරණ ඒවා භාවිතා කිරීමට ඉතිරිව ඇති කාලසීමාව මත ක්ෂයවීම් සපයා තිබේ.

2.2.4 කල්බදු

(අ) මූල්‍ය කල්බදු - සමාගම බදුගන්නා වූ විට

බදු අයිතමවල හිමිකාරිත්වයට අනුෂාංගික සියලු අවදානම් සහ ප්‍රතිලාභ සැලකිය යුතු අන්දමින් සමාගමට සඵල ලෙස පවරන මූල්‍ය බදු මත වන දේපල, පිරියත සහ උපකරණ ඒවායේ මුදල්මය වටිනාකමට අනුව ප්‍රාග්ධන ගත කර දේපල, පිරියත සහ උපකරණ ලෙස අනාවරණය කර එම බදු වත්කමේ භාවිතයෙන් ප්‍රතිලාභ ලැබීමට සමාගම අපේක්ෂා කරන කාලසීමාව සඳහා ක්ෂය කරනු ලැබේ.

බදු දෙන්නාට ගෙවිය යුතු අනුරූපී මුල් මුදල බැරකමක් ලෙස දැක්වේ. බැරකමේ ඉතිරිව පවතින ශේෂය මත ස්ථායී පොලී අනුපාතයක් ඇති කරගැනීමට හැකි වනු පිණිස කල්බදු ගෙවීම් මූල්‍ය ගාස්තු සහ කල්බදු බැරකමෙහි අඩුවීම අතර බෙදා වෙන් කරනු ලැබේ. බදු කාලය තුළ ගෙවිය යුතු පොලිය අවිනිශ්චිත ගිණුමෙහි පොලියකට පවරනු ලැබේ. එක් එක් මුදල් වර්ෂය සඳහා අදාළ වන්නා වූ කුලී බැඳීම් වල පොලිය, බදු කාලය තුළ ආදායම් ප්‍රකාශයට අය කරනු ලැබේ.

(ආ) මෙහෙයුම් කල්බදු

කල්බදුකරු බදු කාලය පුරා හිමිකාරිත්වයෙහි අවදානම් සහ ප්‍රතිලාභ සත්තාවත්ව සඵලව රඳවා තබා ගන්නා කල්බදු, මෙහෙයුම් කල්බදු ලෙස වර්ගීකරණය කෙරේ.

මෙහෙයුම් කල්බදු යටතේ ගෙවනු ලබන කුලී මුදල්, ආදායම් ප්‍රකාශයෙහි වියදමක් ලෙස පිළිගනු ලැබේ.

2.2.5 ආයෝජන

(අ) ජංගම ආයෝජන

ජංගම ආයෝජන පිරිවැයට වඩා අඩුවෙන් වෙළඳපොළ වටිනාකමින් දක්වනු ලැබේ.

ආයෝජනයක පිරිවැය යනු බ්‍රෝකර් ගාස්තු, තීරුබදු සහ බැංකු ගාස්තු ඇතුළුව ප්‍රතිග්‍රහණය සඳහා වන පිරිවැයයි.

(ආ) දිගුකාලීන ආයෝජන

දිගුකාලීන ආයෝජන පිරිවැය හෝ තක්සේරුව හෝ පැතිකඩ පදනමින් පිරිවැය සහ වෙළඳපොළ වටිනාකමට අඩුවෙන් දැක්වේ.

ආයෝජන පිරිවැය යනු බ්‍රෝකර් ගාස්තු, තීරු බදු සහ බැංකු ගාස්තු ඇතුළත්ව ප්‍රතිග්‍රහණය සඳහා වන පිරිවැයයි.

2.3 බැරකම් සහ ප්‍රතිපාදන

2.3.1 මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී දන්නා සියලු බැරකම් සඳහා හේතු දක්වා ඇත.

2.3.2 විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම්

(අ) නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම - පාරිතෝෂිකය

පාරිතෝෂිකය යනු නිශ්චිත ප්‍රතිලාභ සැලැස්මකි. මෙම බැරකම ඉටු කරනු වස්, පළමු සේවා වසරින් ආරම්භ වී සම්පූර්ණ කර ඇති සේවය කරන ලද සෑම වසරක් සඳහාම සියලු සේවකයන්ට, මූල්‍ය වසරේ අවසන් මාසයේ අර්ධ මාසික වැටුප පාදකව ශේෂ පත්‍රයේ වෙන් කිරීමක් ඉදිරියට ගෙන යනු ලැබේ.

පාරිතෝෂික බැරකම බාහිරව අරමුදල් සපයන්නක් හෝ උපචිත ලෙස තක්සේරු කරන්නක් නොවේ. මෙම අයිතමය ශේෂපත්‍රයේ ප්‍රතිපාදන සහ අනෙකුත් බැරකම් යටතේ කාණ්ඩ කර තිබේ.

(ආ) නිශ්චිත දායකත්ව සැලැස්ම - සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල

අදාළ ප්‍රඥප්ති සහ රෙගුලාසි ප්‍රකාරව සේවකයින්, සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ දායක මුදල් වලට සුදුසුකම් ලබයි.

2.4 ප්‍රදාන සහ සහනාධාර

ප්‍රදානය / සහනාධාරය ලැබෙන බවට සාධාරණ සහතිකයක් තිබේ නම් සහ සම්බන්ධිත සියලු කොන්දේසි, කිසිවක් හෝ තිබේනම්, ඒවාට අනුකූලව කටයුතු කරන්නේ නම් ප්‍රදාන සහ සහනාධාර ඒවායේ සාධාරණ වටිනාකම මත පිළිගනු ලැබේ. ප්‍රදානය හෝ සහනාධාරය වියදම් අයිතමයකට අදාළ වන විටකදී, ක්‍රමවත් පදනමකින් එය හානිපූරණය කිරීමට අපේක්ෂා කරනු ලබන පිරිවැයට ඒවා ගැලපීමට අවශ්‍ය කාලසීමාව පුරා ආදායමක් ලෙස එය පිළිගනු ලැබේ.

සාධාරණ වටිනාකම් ඇති මුදල් නොවන ප්‍රදානයන් ඇතුළුව වත්කම්වලට අදාළ ප්‍රදාන සහ සහනාධාර, වත්කමෙහි ධාරණ වටිනාකමට පැමිණි විටදී අඩු කරනු ලැබේ.

2.5 ආදායම් ප්‍රකාශ

2.5.1 ආදායම් පිළිගැනීම

ආර්ථික ප්‍රතිලාභ සමාගම වෙත ප්‍රවාහය වීමට ඉඩ ඇති ප්‍රමාණයට සහ දරන ලද හෝ දැරීමට නියමිත ආදායම ආශ්‍රිත පිරිවැය විශ්වසනීය ලෙස මැනිය හැකි ප්‍රමාණයට ආදායම පිළිගනු ලැබේ. ආදායම මනිනු ලබන්නේ වෙළඳ මට්ටම සහ විකුණුම් බදුවලින් ශුද්ධ වූ ලැබුණු හෝ ලැබීමට නියමිත ප්‍රතිෂ්ඨාවේ සාධාරණ වටිනාකමටය. ආදායම් පිළිගැනීමේ කාර්යය සඳහා පහත දැක්වෙන නිශ්චිත නිර්ණායක යොදාගනු ලැබේ.

(අ) භාණ්ඩ අලෙවිය

හිමිකාරිත්වය හා සාමාන්‍යයෙන් සබැඳුණු ප්‍රමාණයට අබණ්ඩ කළමනාකාරිත්ව මැදිහත්වීමක් හෝ විකුණන ලද භාණ්ඩ පිළිබඳ සඵල පාලනයක් සමාගම විසින් රඳවා නොගන්නා විට හා භාණ්ඩවල හිමිකාරත්වයේ සැලකිය යුතු අවදානම් සහ පරිදාන ගැනුම්කරුට පවරා ඇති විටදී භාණ්ඩ විකණීමෙන් ලැබෙන ආදායම පිළිගනු ලැබේ.

(ආ) සේවාවන් සැපයීම

සේවාවන් සැපයීමෙන් ලැබෙන ආදායම, එම සේවාවන් සැපයූ හෝ ඉටු කළ ගිණුම්කරණ කාලසීමාව තුළදී පිළිගනු ලැබේ.

(ඇ) පොලිය

පොලී ආදායම් උපවිත පදනමින් පිළිගනු ලැබේ.

(ඈ) කුලී ආදායම

කුලී ආදායම උපවිත පදනමින් පිළිගනු ලැබේ.

(ඉ) අනිකුත් ආදායම් උපවිත පදනමකින් පිළිගනු ලැබේ.

දේපළ, පිරියත උපකරණ සහ ආයෝජන ඇතුළු අනෙකුත් ජංගම නොවන වත්කම් බැහැර කිරීම මත ආදායම් ස්වභාවයේ ශුද්ධ ලාභ සහ අලාභ, බැහැර කිරීම් මත උත්පාදන වත්කම් වල ධාරණ මුදල් ප්‍රමාණය සහ ආශ්‍රිත විකුණුම් වියදම් වලින් අඩුකිරීමෙන් පසු ආදායම් ප්‍රකාශයේ දක්වා ඇත (ප්‍රත්‍යාගණනය කරන ලද දේපළ, පිරියත හා උපකරණ බැහැර කිරීමේදී, වත්කමට අදාළව ප්‍රත්‍යාගණන සංචිතයේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය, සෘජුවම සමුච්චිත ලාභයට මාරු කරනු ලැබේ.)

2.5.2 වියදම් පිළිගැනීම

(අ) ආදායම් ප්‍රකාශයේ වියදම් පිළිගනු ලබන්නේ දැරූ පිරිවැය සහ නිශ්චිත ආදායම් අයිතමවල ඉපැයුම් අතර සෘජු සම්බන්ධය පදනම් කරගෙනය. එලදායි අන්දමින් ව්‍යාපාරය පවත්වාගෙන යාමට සහ දේපළ, පිරියත සහ උපකරණ පවත්වාගෙන යාමට දැරීමට සිදු වූ සියලු වියදම් වසර සඳහා ලාභ කොට පැමිණීමේදී ආදායමට අය කර තිබේ.

(ආ) ආදායම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා අධ්‍යක්ෂ මන්ඩලයේ අදහස වනුයේ ‘වියදම් ශ්‍රිතය’ ක්‍රමය සමාගමේ කාර්ය සාධනයේ මූලිකාංග සාධාරණව ඉදිරිපත් කරන බවය. එබැවින් එම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය යොදා ගෙන තිබේ.

ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් සමාගම
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

2010 මාර්තු 31 දිනෙන් අවසන් වසරසඳහා	2009/2010	2008/2009
(3) ආදායම	රු. ශත	රු.
ප.ස.ම ව්‍යාපෘති සේවා ගාස්තුව	40,706,635.21	105,452,938
	<u>40,706,635.21</u>	<u>105,452,938</u>
(4) අනෙකුත් මෙහෙයුම් ආදායම		
පොළී ආදායම්	12,011,472.20	15,443,476
විවිධ ආදායම්		2,346
	<u>12,011,472.20</u>	<u>15,445,822</u>
(5) මෙහෙයුම් ලාභය සඳහන් කර ඇත්තේ පහත දැක්වෙන ඒවා ඇතුළුව සියලුම වියදම් අය කිරීමෙන් පසුවය.		
විගණකවරුන්ගේ පාරිශ්‍රමිකය (ගාස්තු සහ වියදම්)	95,000.00	80,000
කාර්ය මණ්ඩල පිරිවැය		
(පහත දැක්වෙන විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් වියදම් ඇතුළුව)		
නිශ්චිත දායක මුදල් පිරිවැය සැලසුම් -පාරිතෝෂික	569,312.50	762,250
නිශ්චිත දායක මුදල් සැලසුම් පිරිවැය -		
සේ.අ.අ සහ සේ.භා.අ	2,321,293.75	2,133,339
(6) මූල්‍ය පිරිවැය		
බැංකු ගාස්තු	12,260.00	14,425
හර බද්ද	54,563.53	79,907
අයිතා පොලිය	47,021.23	460,615
	<u>113,844.76</u>	<u>554,947</u>
(7) කොටසකට ඉපැයුම		
කොටසකට ඉපැයුම් ගණනය කර ඇත්තේ සාමාන්‍ය කොටස් හිමියන්ට ආරෝපණීය වසරේ ශුද්ධ ලාභය වසර තුළ සාමාන්‍ය කොටස් වල බරතැබූ සාමාන්‍ය සංඛ්‍යාවෙන් බෙදීමෙනි.		
	2009/2010	2008/2009
සාමාන්‍ය කොටස්වලට ආරෝපණීය ශුද්ධ ලාභය (රු.)	<u>2,035,664.55</u>	<u>565,175</u>
වසර තුළ නොගෙවූ බර තැබූ කොටස් සාමාන්‍ය සංඛ්‍යාව	205	205
කොටසකට ඉපැයුම්	<u>9,930.07</u>	<u>2,757</u>

(8) දේපල, පිරිසත සහ උපකරණ

(8.1) දළ ධාරණ මුදල් ප්‍රමාණය	2009.04.01	එකතු කිරීම්	බැහර කිරීම්/	2010.03.31
	දිනට ශේෂය	මාරුකිරීම්	මාරුකිරීම්	දිනට ශේෂය
	රු. ශත	රු. ශත	රු. ශත	රු. ශත
මෝටර් රථ	6,783,909.67	1,994,151.79	-	8,778,061.46
අභ්‍යන්තර අලංකරණය	4,321,487.05	-	-	4,321,487.05
පරිගණක සහ උපාංග	3,068,468.39	136,350.00	-	3,204,818.39
ගෘහභාණ්ඩ සහ උපාංග	2,318,340.85	2,987.00	-	2,321,327.85
කාර්යාල උපකරණ	<u>1,678,174.31</u>	<u>117,600.00</u>	-	<u>1,795,774.31</u>
	<u>18,170,380.27</u>	<u>2,251,088.79</u>	-	<u>20,421,469.06</u>

(8.2) ක්ෂයවීම්

මෝටර් රථ	2,414,517.28	1,972,494.12	-	4,387,011.40
අභ්‍යන්තර අලංකරණය	2,869,855.23	748,325.61	-	3,618,180.84
පරිගණක සහ උපාංග	1,147,455.38	800,203.82	-	1,947,659.20
ගෘහභාණ්ඩ සහ උපාංග	817,923.50	489,080.28	-	1,307,003.78
කාර්යාල උපකරණ	<u>293,989.59</u>	<u>433,976.60</u>	-	<u>727,966.19</u>
	<u>7,543,740.98</u>	<u>4,444,080.43</u>	-	<u>11,987,821.41</u>

(8.3) ශු.පො.ව.

පිරිවැයට	රු. ශත <u>8,433,647.65</u>	රු. ශත <u>10,626,639.29</u>
දේපල, පිරිසත සහ උපකරණවලට මුලධාරණ මුදල්	<u>8,433,647.65</u>	<u>10,626,639.29</u>

(9) ආයෝජන

භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය	28,617,926.68	29,000,000
ස්ථාවර තැන්පතු වල ආයෝජනය	<u>43,847,458.38</u>	<u>74,352,952</u>
	<u>72,465,385.04</u>	<u>103,352,952</u>

(10) වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ

වෙළඳ ණයගැතියෝ	36,377,060.68	41,589,366
අත්තිකාරම් සහ පූර්ව ගෙවීම්	236,250.17	9,500
අනෙකුත් ලැබිය යුතු දෑ	<u>22,864,632.27</u>	<u>24,788,385</u>
	<u>59,477,943.12</u>	<u>66,387,252</u>

(11) ලැබිය යුතු ආදායම් බදු

වර්ෂය ආරම්භයේදී ශේෂය	5,902,643.14	3,765,247
වසර සඳහා ප්‍රතිපාදන	<u>(2,771,823.00)</u>	<u>(3,566,092)</u>
	2,320,820.14	199,156
එකතුකළා: ගෙවීම්	<u>2,893,963.35</u>	<u>4,893,487</u>
වර්ෂය අවසානයේදී ශේෂය	<u>5,214,783.49</u>	<u>5,092,643</u>

(12) මුදල් හා මුදලට සමාන දෑ

ලංකා බැංකුව	815,748.04	26,422
අතැති මුදල්	<u>20,000.00</u>	<u>20,000</u>
	<u>835,748.08</u>	<u>46,422</u>

(13) ප්‍රකාශිත ප්‍රාග්ධනය

ප්‍රකාශිත ප්‍රාග්ධනය	2,050.00	2,050
----------------------	----------	-------

(14) මූලික ප්‍රාග්ධනය 100,000,000.00 100,000,000.00

සටහන : මූලික ප්‍රාග්ධනය සපයනු ලැබුයේ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සමාය අමාත්‍යාංශය මගිනි.

(15) පාරිතෝෂික සඳහා ප්රතිපාදන

2009.04.01 දිනට ශේෂය	762,250.00	-
වසර සඳහා ප්‍රතිපාදනය	<u>569,312.00</u>	<u>762,250</u>
වසර අවසානයේදී ශේෂය	<u>1,331,562.50</u>	<u>762,250</u>

(16) වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දේ

වෙළඳ ණයගැතියෝ	42,756,065.50	75,966,454
උපචිත වියදම් සහ අනෙකුත් ණයගැතියෝ	<u>5,297,324.28</u>	<u>9,865,718</u>
	<u>48,053,389.78</u>	<u>85,832,172</u>

(17) රු. 25,000,000.00 ක මුදලක් සහිත අංක 652128 දරන ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතු සහතිකය රු. 20,000,000/- අයිරා පහසුකම සඳහා ඇපයක් ලෙස බැංකුව රඳවා ගනු ලැබ තිබේ.

(18) k3, 400 ක් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සඳහා ඉල්ලීමක් ලැබුණු අතර පළමුව ඒකක 144 ක් සඳහා අමුද්‍රව්‍ය සපයන ලදී. පසුව ප.ස.ට. දැනුම් දෙනු ලැබුයේ රටේ දැන් පවතින තත්ත්වය හේතුවෙන් ඉතිරි අයිතම සඳහා අවශ්‍යතාවය නොපවතින බවයි. ඒ අනුව, ඉතිරි අයිතම සඳහා වූ ඉන්වොයිසිය අවලංගු කළ අතර ඒ සඳහා අරමුදල් ලැබී නොමැත.